

1. මූල්‍ය ප්‍රකාශන

1.1 මතය

හින්දු සංස්කෘතික අරමුදලේ 2024 දෙසැම්බර් 31 දිනට ශේෂ පත්‍රය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ ආදායම් වියදම් ගිණුම, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු, 2018 අංක 19 දරන ජාතික විගණන පනත සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මූල්‍ය ප්‍රකාශනවලින් 2024 දෙසැම්බර් 31 දිනට අරමුදලේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

1.2 මතය සඳහා පදනම

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශයේ ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, අරමුදල අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය අරමුදල ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා අරමුදල අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

අරමුදලේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, අරමුදලේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන්, වෙනත්තාත්වික මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය, ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් අරමුදලේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාලත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ අරමුදලේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ අරමුදලේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, අරමුදල ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව, සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 1985 අංක 31 දරන හින්දු සංස්කෘතික අරමුදල් පනතේ,			
(i) 6 ඡේදයේ 2 (අ) උප වගන්තිය	දේශීය හෝ විදේශීය මාර්ගවලින් අරමුදල් රැස්කිරීම සඳහා විවිධාංගීකරණය වූ වැඩසටහන් හඳුනාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා අරමුදල අපොහොසත් වී තිබූ අතර රජයේ ප්‍රදාන, තිරිමුරිකැන්ඩි පිල්ලෙයාර් කෝවිල් ආධාර, ස්ථාවර තැන්පතු පොළී යනාදියෙන් ලද මුදල් පමණක් අරමුදලේ ආදායම් වශයෙන් ලබා ගෙන තිබුණි.	අරමුදල් රැස් කිරීමේ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා පවත්වා තිබුණද, කාර්ය මණ්ඩලයේ හිඟකම සහ අනපේක්ෂිත වැඩ කටයුතු යෙදීම හේතුවෙන් ඒවා ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වූ බවත්, ඉදිරියේදී කොඩි දිනයක් පවත්වා අරමුදල් රැස් කිරීමට කටයුතු කරනු ලබන බවත් දන්වා තිබුණි.	දේශීය සහ විදේශීය මාර්ගවලින් අරමුදල් සම්පාදනය කර ගැනීම සඳහා කටයුතු කළ යුතු වීම.
(ii) 6 ඡේදයේ (2)(ඇ) උප වගන්තිය	හින්දු ආගම හා සංස්කෘතිය වැඩි දියුණු කිරීම සඳහා ප්‍රදර්ශන, දේශන, සමන්ත්‍රණ, වැඩමුළු, පන්ති, විවාද, සම්මේලන, වාරිකා, විනෝද ගමන් හෝ වෙන යම් කටයුත්තක් ප්‍රවර්ධනය කිරීම, පිළියෙල කිරීම, සංවිධානය සහ පැවැත්වීම යනාදී ක්‍රියාකාරකම් අරමුදල විසින් සිදු කළ යුතු වුවත් එබඳු කටයුතු කිසිවක් සිදු කර නොතිබුණි.	ජාතික නිර්මාණශීලීත්ව වැඩසටහනේ ජයග්‍රාහකයින් සඳහා සම්මාන සහ ගුරුවරුන් සඳහා ජාතික විශිෂ්ඨතා සම්මාන මිලදී ගැනීම සඳහා හින්දු සංස්කෘතික අරමුදල හරහා ගෙවීම් කිරීමට දැනටමත් කටයුතු කර ඇත. එසේම, ඉහත වැඩසටහන් සඳහා අමතර වියදම් හින්දු සංස්කෘතික අරමුදල හරහා ආවරණය කරන බව දන්වා තිබුණි.	පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(iii) 6 ඡේදයේ (2)(උ) උපවගන්තිය

අරමුදලේ නිලධාරීන් සහ සේවකයින් පත් කිරීම, සේවයෙහි නියුක්ත කරවීම සහ ඔවුන්ට පාරිශ්‍රමික දීමනා ගෙවීම සහ එහි සේවා නියුක්තයන් පත්කිරීම, උසස් කිරීම, ඔවුන්ට පාරිශ්‍රමික ගෙවීම සහ ඔවුගේ විනය පාලනය පිළිබඳ රීති සෑදීම සිදු කර ගෙන නොතිබුණු අතර කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමට කටයුතු කර නොතිබුණි.

කාර්ය මණ්ඩලයක් පත් කළහොත් ඔවුන්ට වැටුප් ගෙවීම සඳහා ප්‍රමාණවත් මුදල් හින්දු සංස්කෘතික අරමුදල සතු නොවන බව දන්වා තිබුණි.

පනතේ සඳහන් විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(ආ) 2020 අගෝස්තු 28 දිනැති අංක 01/2020 දරන රාජ්‍ය මුදල් වක්‍රලේඛයෙන් ප්‍රකාශිත මුදල් රෙගුලාසි

(i) 877 (1) (ඇ)

සහ

කිසියම් මුදල් වර්ෂයක් සඳහා අනුමත කරන ලද අයවැයකින් තොරව අරමුදල යටතේ කිසිදු වියදමක් (එම මුදල් වර්ෂය තුළදී) දැරිය නොහැකි වුවද, අයවැය සඳහා ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ලබා ගැනීමෙන් තොරව, සමාලෝචිත වර්ෂයේ වියදම් දරා තිබුණි.

හින්දු සංස්කෘතික අරමුදල පනත මගින් නියාමනය කරනු ලැබේ. කෙසේ වෙතත් අයවැය ඇස්තමේන්තුවේ පිටපත වාර්ෂිකව ජාතික අයවැය දෙපාර්තමේන්තුවට යවනු ලබන බව දන්වා තිබුණි.

මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(ii) 877(2) (ඇ) යටතේ වන මාර්ගෝපදේශ 04 හි 3 ඡේදය

එක් එක් කාර්තුව අවසානයේ අරමුදලේ ප්‍රගතිය සමාලෝචනය කළ හැකි වන පරිදි අරමුදලේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ කාර්තුමය වාර්තා (බැංකු සැසඳුම් පිළියෙල කිරීමේ ප්‍රගතිය පිළිබඳ කාර්තුමය වාර්තා, අයවැය ඉලක්ක ලඟාවීම පිළිබඳ වාර්තා, ක්‍රියාකාරී සැලැස්මට අදාළ කාර්තුමය ප්‍රගතිය පිළිබඳ වාර්තා) සකස් කර නොතිබුණි.

ක්‍රියාමාර්ග ගනු ලබන බව දන්වා තිබුණි.

මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(iii) 877(2) (ඇ)

අදාළ මුදල් රෙගුලාසි යටතේ හඳුන්වා දී ඇති මාර්ගෝපදේශ 05හි සඳහන් ආකෘතියට අනුව සමාලෝචිත වර්ෂයට අදාළ අරමුදලේ කාර්යසාධන වාර්තාව පිළියෙල කර නොතිබුණි.

මුදල් රෙගුලාසි 877 (2) (ආ) ප්‍රකාරව ක්‍රියාමාර්ග ගනු ලබන බව දන්වා තිබුණි.

මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු.2,511,956ක උනන්දුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු. 6,989,420ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.9,501,376ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට හින්දු කෝවිල් හා පාසල් සඳහා ආධාර ප්‍රදානය වැඩිවීම, ජාතික නිර්මාණ තරගාවලියට සහ පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සඳහා වැය කිරීම ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂය තුළ හින්දු කෝවිල්, දහම් පාසැල් සහ විවිධ ආයතන සඳහා රු.12,800,000ක ආධාර ගෙවීම් සිදු කර තිබුණද ප්‍රතිලාභීන් තෝරා ගැනීමට අදාළව නිර්ණායක කිසිවක් විගණනයට ඉදිරිපත් නොකිරීම නිසා එම ප්‍රතිලාභීන් තෝරා ගත්තේ කුමන පදනමකින්ද යන්න හා වැය කිරීම් නිවැරදිතාවය පිළිබඳව පරීක්ෂා කිරීමට විගණනයට නොහැකි විය.	අදාළ නොවන අදහස් දැක්වීමක් ඉදිරිපත් කර තිබුණි.	ආධාර ගෙවීම් කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කරගත යුතු වීම.

4. ගිණුම්කටයුතුභාවය සහ යහපාලනය

4.1 වාර්ෂික කාර්යසාධන වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 47 (4) උපවගන්තිය ප්‍රකාරව ව්‍යවස්ථාපිත අරමුදලක වාර්ෂික වාර්තාව මුදල් වර්ෂය අවසාන වී දින 180ක් හෝ ඊට පෙර ප්‍රකාශයට පත් කළ යුතු වුවත්, අරමුදලේ 2023 වසරේ වාර්තාව 2025 ජනවාරි 24 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණි.	අදහස් දැක්වා නොතිබුණි.	පනතේ විධි විධාන ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.
(ආ) අරමුදලේ ක්‍රියාකාරී සැලැස්ම මත පදනම් වූ කාර්යසාධන දර්ශක හා අපේක්ෂිත නිමවුණේ ප්‍රතිශතයන් සමාලෝචිත වර්ෂයේ කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර නොතිබූ අතර ප්‍රගති වාර්තාවක් පිළියෙල කිරීමට ද කටයුතු කර නොතිබුණි.	මුදල් රෙගුලාසි 877 (2) (ආ) ප්‍රකාරව ක්‍රියාමාර්ග ගනු ලබන බව දන්වා තිබුණි.	මුදල් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කළ යුතු වීම.

(ඇ) මානව සම්පත් පැතිකඩ සහ අනුකූලතා වාර්තාව සම්බන්ධ තොරතුරු කාර්යසාධන වාර්තාවට ඇතුළත් කර නොතිබුණි.	මුදල් රෙගුලාසි 877 (2) මුදල් රෙගුලාසි ප්‍රකාරව (ආ) ප්‍රකාරව ක්‍රියාමාර්ග කටයුතු කළ යුතු වීම. ගනු ලබන බව දන්වා තිබුණි.
--	--

4.2 අයවැය පාලනය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
1985 අංක 31 දරන හින්දු සංස්කෘතික අරමුදල් පනතේ 7 ඡේදය ප්‍රකාරව අදාළ ගිණුම් වර්ෂය සඳහා අනුමත වී ඇති අයවැය සීමාවන් සැසඳීමක් කර විචලනයන් සඳහා හේතු ද සමඟ (සාරාංශ ගත කළ) අයවැය සැසඳුම් ලේඛනය ගිණුම් සමඟ ඉදිරිපත් කර නොතිබුණි.	සංශෝධිත අයවැය දැනටමත් එවා ඇති බව දන්වා තිබුණි.	පනතේ විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතු වීම.